



ශ්‍රී ලංකා දේශීය ආදායම්

ආර්ථික සේවා ගාස්තු (ESC) වාර්තාව පිරවීම සඳහා උපදෙස්

තක්සේරු වර්ෂය 2019/2020

පොදු උපදෙස්

මෙම මාර්ගෝපදේශය, 2020.03.31 දිනෙන් අවසන් වන තක්සේරු වර්ෂය සඳහා අදාළ වේ. මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමේ අභිමතාර්ථය වනුයේ, ආර්ථික සේවා ගාස්තු වාර්තාව සම්පූර්ණ කිරීමට අවැසි සහාය ඔබ වෙත ලබා දීමයි. අනාගත අවශ්‍යතා සඳහා සම්පූර්ණ කරන ලද වාර්තාවේ පිටපතක් ඔබ විසින් තබා ගැනීම අවශ්‍ය වේ.

ආර්ථික සේවා ගාස්තු වාර්තාව සම්පූර්ණ කිරීම සඳහා මාර්ගෝපදේශ

(1) පිරිවැටුම

අදාළ කාර්තුව සඳහා ලැබුණු හෝ ලැබිය යුතු පිරිවැටුම පහත පරිදි නියමිත කොටුවල ඇතුළත් කර, 0.5% විශේෂිත අනුප්‍රමාණය මත ආර්ථික සේවා ගාස්තු බැඳියාව ගණනය කළ යුතුය.

1. පෙට්‍රල්, ඩීසල් සහ භූමි තෙල් විකිණීමෙන් අදාළ පිරිවැටුම - **“(A)”** කොටුවේ ඇතුළත් කරන්න.
2. අංක 2036/23 දරන ගැසට් නිවේදනය යටතට වැටෙන පිරිවැටුම (මෙම මාර්ගෝපදේශයේ (2) (ii) අයිතමය බලන්න.) - **“(B)”** කොටුවේ ඇතුළත් කරන්න.
3. භාණ්ඩ හා සේවා අපනයනයෙන් අදාළ පිරිවැටුම - **“(C)”** කොටුවේ ඇතුළත් කරන්න.
4. අනෙකුත් විකිණුම් වලින් අදාළ පිරිවැටුම [“(A)”, “(B)” සහ “(C)” වලින් හැර අදාළ පිරිවැටුම] - **“(D)”** කොටුවේ ඇතුළත් කරන්න.
5. නිදහස් පිරිවැටුම - **“(W)”** කොටුවේ ඇතුළත් කරන්න.

(2019/2020 - පළමු කාර්තුව - 2019.04.01 සිට 2019.06.30 දක්වා වන කාලපරිච්ඡේදය සඳහා (ලැබුණු හෝ ලැබිය යුතු), වන පිරිවැටුම 2019.06.30 වන දිනෙන් අවසන් වන කාර්තුව සඳහා වන පිරිවැටුමයි.)

යම් පුද්ගලයෙකු වෙනස් පදනමක් මත (එනම් දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මාස 12ක් සඳහා) ගිණුම් සැකසීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්තුමාගෙන් අවසරය ලබාගෙන ඇත්නම් සහ ආදායම් බදු ඒ අනුව භාර දී ඇත්නම්, එකී පදනම ආර්ථික සේවා ගාස්තු සඳහා ද අදාළ වේ. ලීන් වර්ෂ පදනම යොදා ගන්නා අවස්ථාවක, 2019/2020 පළමු කාර්තුවේ පිරිවැටුම 2019.01.01 සිට 2019.03.31 දක්වා වන පිරිවැටුම වන අතර, එම අගය 2019.06.30 වන දිනෙන් අවසන් වන කාර්තුව සඳහා වාර්තාවේ ප්‍රකාශ කරන්න. මුද්‍රිත වාර්තාවේ කිසිවක් වෙනස් කිරීමට ඔබට කිසිදු බලයක් නොමැත.

(2) ආර්ථික සේවා ගාස්තු සඳහා බැඳියාව

පහත කොන්දේසිනට යටත්ව, සෑම පුද්ගලයෙකුම සහ හවුල් ව්‍යාපාරයක්ම, (සංස්ථාපිත සංගම්, අන්තර්ජාතික නැව් හෝ ගුවන් සමාගම්, පලාත් පාලන ආයතන, රජයේ දෙපාර්තමේන්තු, යම් බෙදාහරින්නෙකු, ලොතරැයි අලෙවිකරුවකු, ඕනෑම ඒකක භාරයක් හෝ අන්‍යෝන්‍ය අරමුදලක් හැර) ආර්ථික සේවා ගාස්තු ගෙවීමේ බැඳියාවට යටත් වේ.

- (i) සෑම වෙළඳාමකින්ම, ව්‍යාපාරයකින්ම, රැකියාවකින්ම හෝ වෘත්තීයකින්ම අදාළ කාර්තුව සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 12.5 ට වැඩි පිරිවැටුමක් ලබන, සහ
- (ii) අංක 2036/23 දරන ගැසට් නිවේදනය යටතට වැටෙන පිරිවැටුම සහිතවීම.
 - භාණ්ඩ මෙහෙයුම්කරුවන්
 - මැණික් හා දියමන්ති අපනයනකරුවන්
 - NFE පදනම මත ආනයනය කළ ද්‍රව්‍ය වලින් නිපදවන ලද ඇඟලුම් හෝ එම ආනයන මගින් ශ්‍රී ලංකාවේදී නිපදවන ලද වෙනත් භාණ්ඩ අපනයනය කරන්නන්
 - සුරකුම්පත් විකිණීමේ නිරත ප්‍රාථමික වෙළෙන්දන්

(3) ආර්ථික සේවා ගාස්තු ගණනය කිරීම.

(A), (B), (C) සහ (D) කොටුවල වටිනාකම් එකතු කර, මුළු පිරිවැටුම ගණනය කර එකී වටිනාකම (Y) කොටුවේ ඇතුළත් කරන්න.

$$(A)+(B)+(C)+(D) = (Y)$$

- (Y) කොටුවේ වටිනාකම රුපියල් මිලියන 12.5 ට වැඩි වේ නම්, ආර්ථික සේවා ගාස්තුව පහත පරිදි ගණනය කරන්න;
 - භාණ්ඩ හා සේවා අපනයනයෙන් අදාළ පිරිවැටුම නොවන අනෙකුත් පිරිවැටුම මත ආර්ථික සේවා ගාස්තු බැඳියාව
 (A) කොටුවෙන් 1/10ක් සහ (B) සහ (D) කොටුවල එකතුව ගණනය කර එකී ගණනය කළ වටිනාකම, ආර්ථික සේවා ගාස්තුව අය කළ යුතු 0.5 % ක අනුප්‍රමාණයෙන් ගුණ කර (P) කොටුවේ ඇතුළත් කරන්න.

$$\{(1/10 * A) + (B) + (D)\} * 0.5\%$$
 - භාණ්ඩ හා සේවා අපනයනයෙන් අදාළ පිරිවැටුම මත ආර්ථික සේවා ගාස්තු බැඳියාව
 (C) කොටුවේ වටිනාකම, ආර්ථික සේවා ගාස්තුව අය කළ යුතු 0.5% ක අනුප්‍රමාණයෙන් ගුණ කර (Q) කොටුවේ ඇතුළත් කරන්න.

$$(C)*0.5\%$$
- (Y) කොටුවේ වටිනාකම රුපියල් මිලියන 12.5ට සමාන හෝ අඩු නම්, ආර්ථික සේවා ගාස්තු බැඳියාව (B) කොටුවේ වටිනාකම, ආර්ථික සේවා ගාස්තුව අය කළ යුතු 0.5% ක අනුප්‍රමාණයෙන් ගුණ කරන්න.

$$(B) \times 0.5\%$$

(4) කොටස - ආර්ථික සේවා ගාස්තු බදු බැර (ආනයන මත රේගුවට ගෙවූ ආර්ථික සේවා ගාස්තු)

ආනයනයේදී රේගුවට ගෙවූ ආර්ථික සේවා ගාස්තු, අදාළ භාණ්ඩ තොගය නිෂ්කාශනය කර ගත් දිනය ඇතුළත් කාර්තුවේ, ආර්ථික සේවා ගාස්තු බැඳියාවට එදිරිව බැර කර ගත හැක.

(5) කොටස - IV ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු

මුළු ආර්ථික සේවා ගාස්තු බැඳියාවෙන්, ආනයනය මත රේගුවේදී ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු අඩු කිරීමෙන්, ගෙවිය යුතු ශේෂ ආර්ථික සේවා ගාස්තුව ගණනය කරන්න.

(6) කොටස - V ගෙවූ ආර්ථික සේවා ගාස්තු

සෑම කාර්තුවක් සඳහාම නියමිත දිනට දේශීය ආදායම් කොමසාරිස්තුමා වෙත ගෙවන ලද බදු ප්‍රමාණය ඇතුළත් කරන්න. (සෑම කාර්තුවක් අවසානයේදීම, ඉක්බිතිව එළඹෙන මාසයේ 20 වන දිනට හෝ ඊට පෙර ගෙවූ ප්‍රමාණය)

(7) ප්‍රකාශය

බදු ගෙවන්නාගේ පුර්ණ කාලීන සේවකයෙකු නොවන, අනුමත ගණකාධිකාරීවරයෙකු ඇතුළු, වෙනත් යම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රකාශය හෝ ඉන් කොටසක් සකස් කරන ලද අවස්ථාවකදී ප්‍රකාශයේ (A) කොටස සහ (B) කොටස යන දෙකම අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

- (A) කොටස - අනුමත ගණකාධිකාරීවරයෙකු ඇතුළු එකී වෙනත් පුද්ගලයා පිළිබඳ විස්තර (A) කොටසේ ඇතුළත් කරන්න.
- (B) කොටස - බදු ගෙවන්නා හෝ බදු ගෙවන්නාගේ බලයලත් අනුයෝජිතයා විසින් ප්‍රකාශයේ (B) කොටස භාවිතා කරමින්, වාර්තාව සිය අත්සන යෙදිය යුතුය.

(8) වාර්තා භාරදීම.

2020 අප්‍රේල් 20 වන දින හෝ එදිනට පෙර, වාර්තාව භාරදීමේ දැන්වීම් පත්‍රයද (acknowledgement) සමග ආර්ථික සේවා ගාස්තු වාර්තාව අදාළ අංශය වෙත (ඔබ වෙත ආර්ථික සේවා ගාස්තු වාර්තාව එවූ අංශය වෙත) භාර දෙන්න. නිසි වෙලාවට ආර්ථික සේවා ගාස්තු වාර්තා භාරදීමට නොහැකි වීම සහ වාර්තා භාර නොදීම දණ්ඩන පැනවීමට හේතු පාදක වන බව කරුණකව සලකන්න.

